



ගිණුම් විවෘත කිරීමේ අයදුම්පත බාලවයස්

දිනය

--	--	--	--	--	--	--	--	--	--



කරුණාකර පහතින් ලබා දී ඇති තොරතුරුවලට අනුව සහ බැංකුවේ නීති හා රෙගුලාසිවලට යටත්ව බාලවයස් ඉතුරුම්/ ස්ථිර තැන්පත් ගිණුමක් විවෘත කරන්න.

කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා පමණි															
ඉතිරි කිරීමේ ගිණුම් අංකය															
ස්ථිර තැන්පත් ගිණුම් අංකය															
CIF අංකය															
තොරතුරු ඇතුළත් කරන ලද්දේ නම් සහ සේවා අංකය						නිලධාරී අත්සන සහ සේවා අංකය					කළමනාකාර අත්සන සහ සේවා අංකය				

මුදල් වර්ගය ☐ ශ්‍රී ලංකා රුපියල් ☐ විදේශීය මුදල්
(මුදල් වර්ගය සඳහන් කරන්න)

ගිණුම් වර්ගය ☐ ඉසුරු උදාන ☐ සිසු උදාන ☐ බාලවයස් - වෙනත් (සඳහන් කරන්න) ☐ ස්ථාවර තැන්පත්
.....

බාලවයස්කරු පිළිබඳ විස්තර

මුලකුරු සමග නම (කුමරා/කුමරිය)

මුලකුරු වලින් හැඳින්වෙන නම්
(උප්පැන්න සහතිකය පරිදි)

උපන් දිනය උප්පැන්න සහතිකයේ අංකය පුරවැසිභාවය

ස්ථිර ලිපිනය
.....

ජාතික හැඳුනුම්පත් අංකය දුරකථන අංකය

විදේශ ගමන් බලපත්‍රයේ අංකය කල් ඉකුත්වන දිනය

පාසලේ / පෙර පාසලේ නම ඉගෙනුම ලබන වසර

(සිසු දරු දැරියන් සඳහා පමණි)

මව/පියා/භාරකරු පිළිබඳ විස්තර

මුලකුරු සමග නම (මහතා/මහත්මිය/මෙනවිය/)

මුලකුරු වලින් හැඳින්වෙන නම්

ස්ථිර ලිපිනය
.....

තැපැල් ලිපිනය
(ස්ථිර ලිපිනයට වඩා වෙනස් වන්නේ නම්)

විද්‍යුත් තැපැල් ලිපිනය

දුරකථන අංකය දේශීය විදේශීය

ජාතික හැඳුනුම්පත් අංකය

විදේශ ගමන් බලපත්‍ර අංකය හා කල් ඉකුත්වන දිනය ..

බාලවයස්කරුට ඇති සම්බන්ධතාවය

වෘත්තීය / රැකියාව

රැකියා ස්ථානය සහ ලිපිනය

මට/පියා/භාරකරුගේ, ඔබේ ගනුදෙනුකරු හඳුනා ගැනීමේ (KYC) තොරතුරු
--

ගනුදෙනුකරු විසින් සම්පූර්ණ කළ යුතුයි.

1. අරමුදල් ලැබෙන මූලාශ්‍ර : ☐ වැටුප් / ☐ ව්‍යාපාරික ☐ පවුලේ ලැබෙන ☐ දේපළ/වත්කම් ☐ ආධාර/ ප්‍රමාණාධාර ☐ වෙනත් (කරුණාකර විස්තර දක්වන්න)
2. ගනුදෙනුවේ ස්වභාවය : ☐ මුදල් ☐ වෙස්පත් ☐ විද්‍යුත් ප්‍රේෂණ ☐ වෙනත් (කරුණාකර විස්තර දක්වන්න)
3. අපේක්ෂිත ප්‍රමාණයන් - අපේක්ෂිත සහ සාමාන්‍යයෙන් මිසකට ගිණුමට රුපියල්වලින් ලැබෙන තැන්පතු ප්‍රමාණයන්
- | | | |
|--|---|---|
| ☐ රු.100,000/- ට වඩා අඩු | ☐ රු.1,000,001/- සිට රු.2,000,000/- දක්වා | ☐ රු. 5,000,001/- සිට රු.7,000,000/- දක්වා |
| ☐ රු.100,001/- සිට රු.500,000/- දක්වා | ☐ රු. 2,000,001/- සිට රු.3,000,000/- දක්වා | ☐ රු.7,000,001/- සිට රු.10,000,000/- දක්වා |
| ☐ රු.500,001/- සිට රු.1,000,000/- දක්වා | ☐ රු.3,000,001/- සිට රු.5,000,000/- දක්වා | ☐ රු. 10,000,001/- ට වඩා වැඩි |

(කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා පමණි.) අතිවාර්ධ පරීක්ෂාව (පහත සඳහන් ලිපි ලේඛණ එකක් මගින් තහවුරු කර ගත යුතු)

1. නම, උපන් දිනය හා ජාතිය/පුරවැසිභාවය තහවුරු කර ගැනීම
- ☐ ජාතික ☐ විදේශ ගමන් ☐ රියදුරු ☐ වෙනත්
- ☐ හැඳුනුම්පත ☐ බලපත්‍රය ☐ බලපත්‍රය ☐ (කරුණාකර විස්තර දක්වන්න)
2. ශ්‍රීසිතය තහවුරු කර ගැනීම
- ☐ ජාතික ☐ රියදුරු ☐ පාරිභෝගික ☐ වෙනත්
- ☐ හැඳුනුම්පත ☐ බලපත්‍රය ☐ බිල්පත් ☐ (කරුණාකර විස්තර දක්වන්න)

ස්ථිර තැන්පත් ගිණුම් සඳහා පමණි

පොලී අනුපාතය %	තැන්පත්වෙති කාලය (මාස)			පොලී ගෙවීමේ කාල පරාසය	මාසිකව		කල්පිරීමේදී	
----------------------	---------------------------	----------------------	----------------------	--------------------------	--------	----------------------	-------------	----------------------

තැන්පතු මුදල	<table border="1" style="width: 100%; height: 20px; border-collapse: collapse;"> <tr> <td style="width: 5%;"></td> <td style="width: 5%;"></td> <td style="width: 5%;"></td> <td style="width: 5%;"></td> <td style="width: 5%;"></td> <td style="width: 5%;"></td> <td style="width: 5%;"></td> <td style="width: 5%;"></td> <td style="width: 5%;"></td> <td style="width: 5%;"></td> </tr> </table> (ඉලක්කමෙන්)											 (අකුරෙන්)

සටහන: ස්වයං-ප්‍රකාශය	බව	නැත	බව නම්, පොලිසි සහිතව	පොලිසි රහිතව
----------------------	----	-----	----------------------	--------------

[illegible]

(මෙම ගිණුම බාලවයස්කරු නමින් මහජන බැංකුවේ පවත්වා ගෙන යන ගිණුමක් විය යුතුය)

කොන්දේසි හා නියමයන්

1. ගිණුම් කිමියාගේ වටසස පමිපුරුණ වීමෙන් අනතුරුව ඔහුගේ /ඇයගේ ඉල්ලීම පරිදි ඔහුගේ /ඇයගේ අනන්‍යතාවය තහවුරු කරගෙන සැකිමට පත්වීමෙන් අනතුරුව පමණක් ගිණුමේ මුදල් ආපසු ගෙවනු ලැබේ.
2. යම් කෙසකින් ගිණුම් කිමියා වැඩිහිටි අවස්ථාවට එළඹීමට පෙර/පසු මියගියකොත් ගිණුමේ කේෂය ගිණුම් කිමියාගේ නිත්‍යානුකූල උරුමකරුවන් වෙත ගෙවනු ඇත.
3. මහජන බැංකුවේ බාලවයස් ගිණුමක් සම්බන්ධයෙන් බලපැවැත්වෙන කොන්දේසි, නීති හා රෙගුලාසි අනුව ක්‍රියාකිරීමටත් ඒවායින් බැඳී සිටීමටත් එකඟ විය යුතුය.
4. ගිණුම් කිමියාගේ වටසස පමිපුරුණ වීමෙන් අනතුරුව මෙම බාලවයස් ස්ථිර පොත්පත් ගිණුම සාමාන්‍ය ගිණුමක් සේ සැලකෙන අතර සාමාන්‍ය ස්ථිර පැත්තක ගිණුමකට අදාළ පොලී අනුපාතිකය බලපැවැත් වේ.

මෙම ගිණුම / ගිණුම් පටන්වා ගෙන යාම සම්බන්ධයෙන් ඉහත සඳහන් කර ඇති කොන්දේසි හා නියමයන් කියවා බලා තේරුම් ගත් අතර, ඒවා පිළිපැදීමට හා ඒවායින් බැඳී සිටීමටත් එකඟ වෙමි.

..... මව/පියා/භාරකරුගේ අත්සන දිනය

මධ්‍යස්ථාන/භාගකරුවෙහි අත්සන	දිනය
-----------------------------	------

නිත්‍ය නියෝගයක් මගින් මෙම ගිණුම සඳහා මුදල් තැන්පත් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් පහත පෙරුමය සම්පූර්ණ කරන්න.

නිත්‍ය නියෝගය	
---	--

ගිණුම් අංකය	ගිණුම් හිමි අයගේ නම
-------------	---------------------

හර කළයුතු :

මුදල වර්ගය: රුපියල් වෙනත් (සඳහන් කරන්න)

[illegible]

කාලය	:		මාසිකව		කාර්තුවකට වරක්		මාස 06 කට වරක්		වාර්ෂිකව
------	---	----------------------	--------	----------------------	----------------	----------------------	----------------	----------------------	----------

ආරම්භක දිනය: [] [] [] [] [] [] අවසාන දිනය : [] [] [] [] [] [] හෝ [] නැවත දැනුම් දෙන තුරු

ඉහත අංක දරණ මාගේ ගිණුම හර කර ඉහත දක්වා ඇති මුදල් ප්‍රමාණයක් ඉදිරියට යෙදෙන නියමිත දිනයන්හි දී ඉහත තොරතුරුවලට අදාළව විවෘත කරන ලද ගිණුමට බැර කිරීමට කටයුතු කරන්න. මෙම මුදල් ප්‍රමාණයක් යැවීම හාර ගැනිමේදී වැරදීමකින් හෝ ව්‍යර්තයක් හෝ ව්‍යර්තයක් මුදල් යැවීමේදී ඇතිවන ප්‍රමාදයකින් හට ගන්නා අලාභ වෙනුවෙන් බැර කළ කාලය සීමාවේදී ආදායමක් හෝ කටයුතු කළ බව මෙයින් ප්‍රකාශ කරමි.

දිනය අවස්ථා

දිනය අවස්ථාන

කාර්යාලීය ප්‍රයෝජනය සඳහා

අත්සන සහතික කළේ:	AFT පද්ධතිගත කළේ:	AFT අනුමත කළේ:
------------------	-------------------	----------------

අත්සන සහතික කළේ:	AFT ප්‍රධානියා කළේ:	AFT අනුමත කළේ:
------------------	---------------------	----------------

අත්සන සහතික කළේ:	AFT ප්‍රධානියා කළේ:	AFT අනුමත කළේ:
------------------	---------------------	----------------

දිනය :	දිනය :	දිනය :
--------	--------	--------

☐	☐	☐
-----------------------------------	-----------------------------------	-----------------------------------

☐	☐	☐
-----------------------------------	-----------------------------------	-----------------------------------